



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1985 අංක 9 දරන
ජාතික ආරක්ෂක අරමුදල් පනත

[සහතිකය සටහන් කළේ 1985 මාර්තු මස 21 වන දින.]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී

1985 මාර්තු මස 22 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
භූසම් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී

කොළඹ රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිල දී ලබාගත හැකිය

මිල : ශත 60 යි.

තැපැල් ගාස්තුව : ශත 60 යි.

[සහතිකය සටහන් කළේ 1985 මාර්තු මස 21 වන දින.]

එල්. ඩී.—බී 79/84

ජාතික ආරක්ෂාව සඳහා අරමුදල් සැලසීම පිණිස “ජාතික ආරක්ෂක අරමුදල” යනුවෙන් හඳුන්වනු ලබන අරමුදලක් පිහිටුවීම සඳහා ද එට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා ද විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 1985 අංක 9 දරන ජාතික ආරක්ෂක අරමුදල් පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. ලුහුඬු කාමය.

2. (1) (මෙහි මින් මතු “අරමුදල” යනුවෙන් සඳහන් කරනු ලබන) “ජාතික ආරක්ෂක අරමුදල” යනුවෙන් හඳුන්වනු ලබන අරමුදලක් පිහිටුවනු ලැබිය යුතු ය. ජාතික ආරක්ෂක අරමුදල පිහිටුවීම.

(2) එම අරමුදල (1) වන උපවගන්තිය මගින් එයට පවරා ඇති නාමයෙන් සංස්ථාවක් විය යුතු අතර, එයට අවිච්ඡින්න පැවැත්මක් සහ පොදු මුද්‍රාවක් තිබිය යුතු ය. තව ද එ නාමයෙන් එය විසින් තබා පැවරීම ද එයට විරුද්ධව තබා පවරනු ලැබීම ද කරනු ලැබිය හැකි ය.

3. (1) අරමුදලෙහි පරිපාලනය, කළමනාකරණය සහ පාලනය, මෙහි මතු විධිවිධාන සලසා ඇති පරිදි, සංස්ථාපනය කරනු ලබන පාලක මණ්ඩලයක් වෙත සතුටිය යුතු ය. අරමුදලේ පාලක මණ්ඩලය.

(2) (මෙහි මින් මතු “මණ්ඩලය” යනුවෙන් සඳහන් කරනු ලබන) අරමුදලෙහි පාලක මණ්ඩලය—

(අ) ජනරජයේ ජනාධිපතිවරයාගෙන් ;

(ආ) ජාතික ආරක්ෂක විෂයය භාර අමාත්‍යවරයාගෙන් ; සහ

(ඇ) ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයකු වන්නා වූ ද, ජනාධිපතිවරයා විසින් ඔහු වෙත නිකුත් කරනු ලබන පත්විම් ලිපියෙහි සඳහන් කාල සීමාවක් සඳහා, (3) වන සහ (4) වන උපවගන්තිවල සඳහන් විධිවිධානවලට යටත් ව, ධුරය දරන්නා වූ ද තවත් එක් සාමාජිකයකුගෙන්

සමන්විත විය යුතු ය.

(3) (2) වන උපවගන්තියේ (ඇ) ඡේදය යටතේ තමා විසින් පත් කරන ලද සාමාජිකයාගේ පත්විම ජනාධිපතිවරයා විසින්, තම පරම අභිමතය පරිදි ප්‍රත්‍යාදිෂ්ට කරනු ලැබිය හැකි ය.

(4) (2) වන උපවගන්තියේ (ඇ) ඡේදය යටතේ පත් කරනු ලැබූ මණ්ඩලයේ සාමාජිකයාට, ජනාධිපතිවරයා වෙත ඉල්ලා අස් වන බව ලිපියක් මගින් දන්වා සිටීමෙන් ඕනෑම අවස්ථාවක ඉල්ලා අස්විය හැකි ය.

මණ්ඩලයේ
රැස්විම් ආදිය
සම්බන්ධ
යෙන් කාර්ය
පටිපාටිය
මණ්ඩලය
විසින්
විධිමත්
කරගනු
ලැබිය
යුතු බව.

4. මණ්ඩලයේ රැස්වීම් සහ එම රැස්වීම්වල කටයුතු කර ගෙන
යෑම පිළිබඳ කාර්ය පටිපාටිය, මණ්ඩලය විසින් විධිමත් කර ගනු
ලැබිය හැකි ය.

යම් පුරප්පාඩු
යනාදියක්
හේතුපකාර
ගෙන
මණ්ඩලයේ
කටයුතු
බලරහිත
කොටස
යුතු බව.

5. මණ්ඩලයේ සාමාජිකයන් අතර යම් පුරප්පාඩුවක් තිබීමේ
හෝ එහි සාමාජිකයකු පත් කිරීමෙහි ලා යම් දෝෂයක් තිබීමේ
හෝ හේතුව නිසාම පමණක්, මණ්ඩලයේ කිසිදු ක්‍රියාවක් හෝ
කටයුත්තක් බලරහිත ලෙස සලකනු නොලැබිය යුතු ය.

ජනාධිපතිවරයා
සභාපති
වරයා විය
යුතු බව.

6. ජනාධිපතිවරයා මණ්ඩලයෙහි සභාපතිවරයා විය යුතු ය.

අරමුදලෙහි
බලකල.

7. අරමුදලේ නාමයෙන්—

(අ) වංචල හෝ නිශ්චල දේපළ අත්කර ගැනීමේ, දැරීමේ හෝ
කළමනාකරණය කිරීමේ;

(ආ) අරමුදල හිමිකම් ලබන යම් වංචල හෝ නිශ්චල දේපළ
විකිණීමේ, උකස් කිරීමේ, හුවමාරු කිරීමේ හෝ අත්
ලෙසකින් බැහැර කිරීමේ හෝ එම දේපළ සම්බන්ධයෙන්
යම් දෙයක් කිරීමේ;

(ඇ) මේ පනතේ විධිවිධාන ක්‍රියාවේ යෙදවීම පිණිස අවශ්‍ය විය
හැකි සියලු ක්‍රියා සහ දේවල් කිරීමේ

බලය මණ්ඩලයට තිබිය යුතු ය.

ජාතික
ආරක්ෂක
අරමුදල්
ගිණුම.

8. “ජාතික ආරක්ෂක අරමුදල් ගිණුම” යනුවෙන් හඳුන්වනු
ලබන ගිණුමක්, මණ්ඩලය විසින් මහ බැංකුවෙහි පවත්වා ගෙන
යනු ලැබිය යුතු අතර, එම ගිණුමට—

(අ) මේ පනත ආරම්භ වන දිනයට පෙර, ජාතික ආරක්ෂාවේ
කාර්යය සඳහා ජනාධිපති අරමුදල වෙත ගෙවන ලද
සියලු මුදල්; සහ

(ආ) මේ පනත ආරම්භ වන දිනයෙන් පසුව එම අරමුදලට
උපරිත වත්තා වූ සියලු මුදල් .

බැර කරනු ලැබිය යුතු ය.

මේ වගන්තියෙහි “ජනාධිපති අරමුදල” යන්නෙන්, 1978
අංක 7 දරන ජනාධිපති අරමුදල් පනත මගින් පිහිටුවන ලද
ජනාධිපති අරමුදල අදහස් වේ.

9. තම රාජකාරී කටයුතු ඉටු කරන අතරතුර දී තුළාල ලද හෝ මියගිය, පොලිස් බලකායේ හෝ සන්නද්ධ හමුදාවල හෝ යම් සාමාජිකයකුගේ පවුල්වලට යම් ප්‍රතිලාභ ගෙවීම ඇතුළුව, ජාතික ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමට සහ සහතික කිරීමට වඩාත්ම හේතු වන්නේ යයි මණ්ඩලය අදහස් කරන ආකාරයට සහ කාර්යයන්ට, අරමුදලට අයත් මුදල් ජනාධිපතිවරයාගේ විධානවලට යටත්ව යොදා ගැනීම මණ්ඩලයේ කාර්යය විය යුතු ය.

අරමුදලේ මුදල් යොදවනු ලැබිය හැකි කාර්ය.

10. අරමුදලට අයත් යම් මුදල් ජනාධිපතිවරයා විසින් දෙනු ලබන විධානවලට යටත්ව, මණ්ඩලය විසින් තීරණය කරනු ලබන ආකාරයකට මණ්ඩලය විසින් ආයෝජනය කරනු ලැබිය හැකි ය.

අරමුදලේ මුදල් ආයෝජනය කිරීම.

11. (1) ජනාධිපතිවරයාගේ විධානවලට යටත් ව--

මණ්ඩලයේ නිලධාරීන් සහ සේවකයන් සහ මණ්ඩලයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය පැවරීම.

(අ) අරමුදලේ කටයුතු පරිපාලනය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය විය හැකි අරමුදලේ නිලධාරීන් සහ සේවකයන් පත් කිරීමට;

(ආ) එසේ පත් කරන ලද නිලධාරීන්ට සහ සේවකයන්ට ගෙවිය යුතු පාරිශ්‍රමිකය තීරණය කිරීමට; සහ

(ඇ) එම පාරිශ්‍රමිකය සහ අරමුදලේ කටයුතු පරිපාලනය කිරීමේ දී දරන ලද වෙනත් වියදම් අරමුදලේ ආදායමෙන් ගෙවීමට

මණ්ඩලයට බලය තිබිය යුතු ය.

(2) මණ්ඩලය විසින්, මේ පනත යටතේ වූ එහි බලතල, කාර්ය සහ කර්තව්‍ය කිසිවක් මණ්ඩලයේ යම් නිලධාරියකු වෙත පවරනු ලැබිය හැකි ය.

(3) (2) වන උපවගන්තිය යටතේ යම් පැවරීමක් කර තිබුණ ද, ඒ නොතකා, එසේ පවරන ලද බලතල, කාර්ය සහ කර්තව්‍ය, මණ්ඩලය විසින් ක්‍රියාත්මක කිරීම, ඉටු කිරීම සහ කිරීම කරනු ලැබිය හැකි ය.

12. (1) අරමුදලේ ආදායම සහ වියදම්, වත්කම් සහ බැරකම් සහ වෙනත් සියලු ගනුදෙනු සම්බන්ධයෙන් නිසි ගිණුම් මණ්ඩලය විසින් පවත්වා ගෙන යාමට, සැලැස්විය යුතු ය.

ගිණුම් සහ විගණනය

(2) අරමුදලේ ගිණුම්, විගණකාධිපතිවරයා විසින් සෑම වර්ෂයක දී ම විගණනය කරනු ලැබිය යුතු ය. එම ගිණුම් විගණනය කිරීමේ දී ඔහුට සහාය වීමේ කාර්ය සඳහා සුදුසුකම් ලත් විගණකවරයකුගේ සේවාවන් විගණකාධිපතිවරයා විසින් යොදවා ගනු ලැබිය හැකි අතර, විගණකාධිපතිවරයාගේ විධානය සහ පාලනය යටතේ ඒ තැනැත්තා ක්‍රියා කළ යුතු ය.

(3) අරමුදලේ ගිණුම් විගණනය කිරීමෙහි ලා විගණකාධිපතිවරයා විසින් දරන ලද වියදම් පියවීමේ කාර්යය සඳහා මණ්ඩලය විසින් තීරණය කරනු ලබන යම් පාරිශ්‍රමික, අරමුදලේ ආදායමෙන් විගණකාධිපතිවරයා වෙත ගෙවනු ලැබිය යුතු ය. අරමුදලින් විගණකාධිපතිවරයාට ලැබුණු යම් පාරිශ්‍රමිකයක්, එම විගණනය පවත්වා ගෙන යාමේ කාර්යය සඳහා ඔහු විසින් සේවයෙහි නියුක්ත කරනු ලැබූ සුදුසුකම් ලත් යම් විගණකවරයකුට හෝ විගණකවරයන්ට ගෙවන ලද යම් මුදල් ප්‍රමාණ ඉන් අඩු කිරීමෙන් පසු ඒකාබද්ධ අරමුදලට බැර කරනු ලැබිය යුතු ය.

(4) විගණකාධිපතිවරයා විසින්, එක් එක් වර්ෂයේ දෙසැම්බර් මස තිස් එක් වන දිනයෙන් පසු, හැකි ඉක්මණින් ඒ වර්ෂය තුළ දී අරමුදලේ කටයුතුවල පරිපාලනය පිළිබඳ වාර්තාවක් ද ඒ සමග ඒ වර්ෂය තුළ දී අරමුදලේ ආදායම හා වියදම සහ අරමුදලට අයත් මුදල් ආයෝජනය කිරීම පිළිබඳ ප්‍රකාශයක් ද පිළියෙල කරනු ලැබිය යුතු ය.

(5) මේ වගන්තියෙහි "සුදුසුකම් ලත් විගණකවරයා" යන යෙදුමෙන්—

(අ) ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ හෝ නීතියෙන් පිහිටුවන ලද වෙනත් යම් ආයතනයක හෝ සාමාජිකයකු ව, ගණකාධිකාරීවරයකු ලෙස වෘත්තියෙහි යෙදීම සඳහා එම ආයතනයේ සභාව විසින් නිකුත් කරන ලද සහතිකයක් දරන තැනැත්තකු; හෝ

(ආ) එක් එක් තෝරාසික හවුල්කරු ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ හෝ නීතියෙන් පිහිටුවන ලද වෙනත් යම් ආයතනයක හෝ සාමාජිකයකු ව, ගණකාධිකාරීවරයකු ලෙස වෘත්තියෙහි යෙදීම සඳහා එම ආයතනයේ සභාව විසින් නිකුත් කරන ලද සහතිකයක් දරන තැනැත්තකු වන වරලත් ගණකාධිකාරීන්ගේ සමාගමක්.

අදහස් වේ.

විගණකාධිපති
වරයාගේ
ප්‍රකාශය සහ
වාර්තාව
පාර්ලිමේන්තුව
වෙත
ඉදිරිපත්
කරනු ලැබිය
යුතු බව.

13. 12 වන වගන්තිය ප්‍රකාර, විගණකාධිපතිවරයා විසින් සකස් කරන ලද වාර්තාව, ජාතික ආරක්ෂාව විෂයය භාර අමාත්‍යවරයා වෙත විගණකාධිපතිවරයා විසින් යැවිය යුතු අතර, ඒ අමාත්‍යවරයා විසින් ඒ වාර්තාව සහ ප්‍රකාශය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු ය.

මණ්ඩලය
සතුරිති
කැපීමේ බලය.

14. මණ්ඩලයේ බලතල ක්‍රියාත්මක කිරීම සහ කාර්ය හා කර්තව්‍ය ඉටු කිරීම සම්බන්ධයෙන් බලපාන්නා වූ හෝ ඊට සම්බන්ධ නැතහොත් ආනුෂංගික වන්නා වූ යම් කාරණයකට අදාළ ව, අවශ්‍ය යයි මණ්ඩලය විසින් අදහස් කරනු ලබන රීති මණ්ඩලය විසින් සාදනු ලැබිය හැකි ය.

15. දණ්ඩ නීති සංග්‍රහයේ අර්ථානුකූලව සහ එහි කාර්ය සඳහා අරමුදලේ සියලු නිලධරයන් සහ සේවකයන් රජයේ සේවකයන් ලෙස සලකනු ලැබිය යුතු ය.

අරමුදලේ
නිලධරයන් සහ
සේවකයන්
දණ්ඩ නීති
සංග්‍රහයේ
අර්ථානුකූලව
රජයේ
සේවකයන්
ලෙස සලකනු
ලබන බව.

16. අල්ලස් පනතේ අර්ථානුකූල ව, මණ්ඩලය උපලේඛනගත ආයතනයක් ලෙස සලකනු ලැබිය යුතු අතර, ඒ පනතේ විධිවිධාන ඒ අනුව තේරුම් ගනු ලැබිය යුතු ය.

අල්ලස්
පනතේ
අර්ථානුකූලව,
මණ්ඩලය
උපලේඛනගත
ආයතනයක්
ලෙස සලකනු
ලැබිය යුතු බව.

17. පද සම්බන්ධයෙන් අනුකර්ථයක් අවශ්‍ය වුවහොත් මිස චේ පනතෙහි—

අර්ථ
නිරූපණය.

“ මහ බැංකුව ” යන්නෙන් මුදල් නීති පනත මගින් පිහිටුවන ලද ශ්‍රී ලංකා මහ බැංකුව අදහස් වේ;

“ ජාතික ආරක්ෂාව ” යන්නට අභ්‍යන්තර ආරක්ෂාව ද ඇතුළත් වේ.

පාර්ලිමේන්තුවේ පනත් කෙටුම්පත්වල සහ නීතිවල වාර්ෂික දායක මිල (දේශීය) රු. 150 ක් (විදේශීය) රු. 200 කි. කොටස 1, කැ. රු. අංක 500, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරි වෙත ඇමි වර්ෂයකම දෙසැම්බර් මස 15 වැනි දිනට පෙර දායක මුදල් ගෙවා පසුව එළඹෙන එක් එක් වර්ෂය සඳහා ඒවා ලබාගත හැකිය.